



# අධ්‍යාපන අමාත්‍යාංශය කල්ඩි අමෙරිස්ස Ministry of Education

මගේ දෙවුම් නොතු ඕව. { ED/05/68/03/187/අතිකාල මූල්‍ය ඕව.  
My Ref. } Your Ref.

‘ඉසුරුපාය’, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.  
‘මිහුරුපාය’, පත්තරමුල්ල, මුද්‍රණ කිහිපය.  
‘Isurupaya’, Battaramulla, Sri Lanka.  
+94112785141-50 info@moe.gov.lk +94112785818  
www.moe.gov.lk

දිනය  
තික්ති Date } 2020.02. 24

වතුලේ අංක :12/2020  
අමාත්‍යාංශයේ සියලුම කාර්යම් ජ්‍යෙෂ්ඨ වෙත,

## අතිකාල සේවයේ යෙද්වීම හා දීමනා ගෙවීම අනුමත කිරීම.

අමාත්‍යාංශ කාර්ය ම්‍යෙච්ලයේ රාජකාරී කටයුතු වල එලදායිකාවය හා ගුණාත්මක බව කවුරටත් වර්ධනය කිරීම පිළිස පහත උපදෙස් අනුගමනය කිරීමට කටයුතු කළ යුතු බව දැන්වමි.

01. රාජ්‍ය පරිජාලන වතුලේ හෝ වෙනත් විධිවිධානයක් මගින් අන්‍යාකාරයෙන් නියෝගයක් පනවා නොමැති , සියලුම අතිකාල සේවයේ යෙද්වීමට හිමිකම ඇති නිලධාරීන් සඳහා මාසිකව අනුමත කළ හැකි උපරිම අතිකාල පැය ගණන ආයතන සංග්‍රහයේ VIII වැනි පරිව්‍යේ 7 වගන්තියට අනුව පැය විස්ස (20) නොඉක්මවිය යුතුය.

02. අතිකාල සේවයේ යෙද්වීම සඳහා සහ අතිකාල දීමනා ගෙවීම සඳහා අතිරේක ලේකම (පාලන)ගේ යුතුව අනුමැතිය ලබා ගැනීම අතිවාර්ය වන අතර ඒ සඳහා 2015.10.20 දිනැති අභ්‍යන්තර වතුලේ අංක 25/2015 සඳහන් විධිවිධාන අනුව කටයුතු කළ යුතුය.

03. යතුරු රාජකාරී වල නියුතු කාර්යාල සේවක සේවයේ සේවකයන් හැර, කිසියම නිලධාරියකු/නිලධාරීන් ඔහුගේ/ඔහුන්ගේ එක් එක් කාර්යය පදනම් කර ගනිමින් මාසික අතිකාල පැය 20 ඉක්මවා සේවයේ යෙද්වීමට අත්‍යවශ්‍ය වන්නේ නම් සහ එම නිලධාරියා/නිලධාරීන් අතිකාල සේවයේ යෙද්වීම ආයතන සංග්‍රහයේ VIII වැනි පරිව්‍යේ 2 හා 3 වගන්ති වලට අනුකූල වන්නේ නම් ඒ පිළිබඳව අදාළ අංශ හාර අතිරේක ලේකම්ගේ පොද්ගලික නිරදේශය ද අතිකාල අයදුම්පතුයේ සටහන් කළ යුතුය.

04. අතිකාල සේවයේ යෙද්වීමට බලාපොරොත්තු වන නිලධාරීන්ගේ දෙනික වැඩ වාර්තා සාමාන්‍ය රාජකාරී කාලය සඳහා ද සකස් කළ යුතු අතර සම්පූර්ණ කරනු ලබන වැඩ ඒකක ප්‍රමාණය පිළිබඳ දෙනික වාර්තා ගාබඹ හාර මාසිකලික නිලධාරියා හාරයේ යාවත්කාලීන කර පවත්වාගත යුතුය. එසේම අතිකාල දීමනා ගෙවීම සඳහා වන ව්‍යවර්ථන් නිරදේශ කිරීම සහ අනුමත කිරීම සිදුකරන නිලධාරීන් එම වාර්තා පරීක්ෂා කර බලන බවට සහ ආයතන සංග්‍රහයේ VIII වන පරිව්‍යේ 5 වන වගන්තියේ සඳහන් උපදෙස් අනුගමනය කරන බවට වග බලාගත යුතුය.

05. මෙම උපදෙස් පිළිබඳව තමන් යටතේ සිටින සියලුම නිලධාරීන් දැනුවත් වූ බවට තහවුරු කර ගැනීමට සියලුම ගාබඹ හාර මාසිකලික නිලධාරීන් වගබලාගත යුතුය.

48

ඉහත සඳහන් විධිවිධාන දැනට ක්‍රියාත්මක වන අතර සම්මත හිංසුමේ මූල්‍ය ප්‍රතිපාදන තත්ත්වය සලකා 2020.02.01 දින සිට නැවත දැනුම් දෙන කුරු බලපවත්වන බව සලකන්න.

එන්.එච්.එම්.විත්‍යානාන්ද  
අධ්‍යාපන ලේකම  
0/c  
20/02/24

- පිටපත් :-
- 01.සියලුම අතිරේක ලේකම්වරු
  - 02.අධ්‍යක්ෂ ජනරාල් (මූල්‍ය)
  - 03.අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්)
  - 04.ප්‍රධාන මූල්‍ය නිලධාරී

කරු. දැ.ගැ.ස. හා අ.ක.ස.